



දු සම්බන්ධ තු පාද දේ යෝ :  
dū sum sangye guru rinpoche

Embodiment of buddhas of past, present and future, Guru Rinpoche;

ං නොදු තු පාද දේ යෝ :  
ngödrub kün dak dewa chenpö shyab

Master of all siddhis, Guru of Great Bliss;

ඒ පාද තු පාද දේ යෝ :  
barché kün sel düdul drakpo tsal

Dispeller of all obstacles, Wrathful Subjugator of Māras;

සොව දෙ පාද දේ යෝ :  
solwa deb so jingyi lab tu sol

To you I pray: inspire me with your blessing,

චි නං සංග්‍රෑ බජ්‍යා දං :  
chi nang sangwé barché shyiwa dang

So that outer, inner and secret obstacles are dispelled

සම්පාද ණහු ගුඩ මාර පීඩ සුඩ :  
sampa lhün gyi drupbar jingyi lob

And all my aspirations are spontaneously fulfilled.

ඡැං පෙම පෙම පෙම පෙම :  
orgyen pemajungné la solwa deb

To the Lotus-born Guru of Orgyen, we pray!

තහ ම ම ම ම ම ම ම ම ම ම :  
tha mag dū trug zhi var jingyi lob

Grant your blessing, so all foreign invasions war and battle be pacified.

ඉ අ ඇ ඇ ඇ ඇ ඇ :  
Om āh hūm vajra guru padma siddhi hūm

ඩේ ඇ ඇ ඇ ඇ ඇ :  
khyé la tö ching solwa tabpé tū

Through the power of praising and supplication prayers,

දක ග ග ග ග ග :  
dak sok gang du nepé sa chok su

I and all beings wherever we dwell and located.

නේ ද ද ද ද ද :  
né dang wul pong taptsö shyiwa dang

May the sickness, poverty, and conflict be pacified,

චො ද ද ද ද ද :  
chö dang tashi pelwar dzé du söl

And may the peace and auspiciousness increase forevermore.

- Compiled by Zachoeje Rinpoche